

ආයතනයේ නම : සංචාරක අමාත්‍යාංශය

පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින්
සභාගත කරන ලද වාර්තා සම්බන්ධයෙන් ස්ථාවර නියෝග අංක
119(4) යටතේ ගරු අමාත්‍යවරයාගේ නිර්දේශ හා ගනු ලබන
පියවර පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.

නிறுவනத்தின் பெயர்: சுற்றுலாதுறை அமைச்சு

பாராளுமன்றத்தின் அரசகணக்குக் குழுவினால் முன்வைக்கப்பட்ட
அறிக்கை தொடர்பாக நிலையியற் கட்டளை இலக்கம் 119(4) இன்
கீழ் கௌரவ அமைச்சரின் அவதானிப்புக்களும் மற்றும் அது
தொடர்பாக எடுக்கப்படும் நடவடிக்கைகளும் பாராளுமன்றத்திற்கு
சமர்ப்பித்தல்.

Name of the institution: Ministry of Tourism

**Submission of observation of Hon. Minister and steps taken
with regard to the reports tabled by the Committee on Public
Accounts in terms of standing Order No.119(4)**


පාර්ලිමේන්තු අනුක්‍රමික අංකය: 79

පළමු කොටස : 88

ආයතනයේ නම: සංචාරක අමාත්‍යාංශය

අනුක්‍රමික අංකය	හඳුනා ගන්නා ලද අඩුපාඩු සඳහා නිර්දේශ	අඩුපාඩු නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ගය/වර්තමාන තත්ත්වය
1	2022.12.13 දිනැති අංක 2022/05 දරන රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ මාර්ගෝපදේශයේ 8.1 හා 8.2 ඡේද ප්‍රකාරව සිගාස් වැඩසටහනේ ස්ථාවර වත්කම් මොඩියුලය යාවත්කාලීනව පවත්වා නොතිබුණි.	වර්තමානයේ, සියලු ස්ථාවර වත්කම් CIGAS වැඩසටහනේ ඇතුළත් කර ඇති අතර, අදාළ සියලු තොරතුරු යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කෙරෙමින් පවතී.
2	මු.රෙ. 134 (3) ප්‍රකාරව අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	වර්ෂයේ විගණන විමසුම්වල සියලු පිටපත් ඉදිරිපත් කර ඇත.
3	සමාලෝචිත වර්ෂය තුළ විගණන හා කළමනාකරණ කමිටුවේ රැස්වීම් නියමිත පරිදි පවත්වා නොතිබුණි.	විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් හතරක් වර්ෂය තුළ දී පවත්වන ලදී.
4	2020.08.28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් චක්‍රලේඛයේ 1 කොටසේ 11.1 ඡේදයේ සඳහන් කාල රාමුව ඇතුළත මු.රෙ.756 (6) ප්‍රකාරව භාණ්ඩ සමීක්ෂණය කර නියමිත දිනට අදාළ වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණි.	සියලු අංශ සඳහා භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල පවත්වනු ලබන අතර, අදාළ වාර්තා නියමිත දිනට විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබේ.
5	වාර්ෂික භාණ්ඩ සමීක්ෂණයෙන් අනාවරණය වූ අතිරික්ත, ඌනතා පිළිබඳව වන නිර්දේශ ද අනෙකුත් නිර්දේශ ද නියමිත කාල වකවානු තුළ ක්‍රියාත්මක කර නොතිබුණි.	අතිරික්ත සහ ඌනතා සම්බන්ධයෙන් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ සමාලෝචනය කර, අවශ්‍ය පියවර දැනටමත් ගෙන ඇත.
6	රජයේ වාහන අනතුරු සම්බන්ධයෙන් මු.රෙ. ප්‍රකාරව නිසි කටයුතු කර නොතිබුණි.	අංක CAU-4004 දරන වාහනය 2019.11.24 වන දින හදිසි අනතුරකට ලක් වූ අතර, එහි නියෝජිත සමාගම වන ඩිමෝ සමාගම විසින් අලුත්වැඩියා කරන ලදී. 2023.11.14 වන විට රුපියල් මිලියන 22.1 ක මුදලක් ඒ සඳහා ගෙවීමට සිදු විය. අදාළ රක්ෂණ සමාගම වන ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) මෙම සම්පූර්ණ මුදල ගෙවීමට නොහැකි බවත්, රුපියල් මිලියන 9.3 ක මුදලක් පමණක් ගෙවීමට එකඟ වන බවත් දන්වා තිබුණි. අලුත්වැඩියා සඳහා වැය වූ මුළු මුදල වන රුපියල් මිලියන 22.1 න් රුපියල් මිලියන 11.5 ක් ගෙවීමට නොහැකි වූ බැවින්, ඩිමෝ සමාගමෙන් මෙම වාහනය නිදහස් කර ගැනීමට නොහැකි විය. මේ සම්බන්ධයෙන් වූ හිඟ මුදල අමාත්‍යාංශයට ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියද, එම ඉල්ලීම ඉටුනොවූ විට ගත හැකි හොඳම විකල්ප කීරණය ලෙස,

		අමාත්‍යාංශ ලේකම්වරයා මෙම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් වන ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශයේ ප්‍රවාහන අවශ්‍යතා සැලකිල්ලට ගනිමින්, මෙම රුපියල් මිලියන 11.5 ක මුදල එම කාර්යාංශය විසින් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව විමසීය. ඒ අනුව, ශ්‍රී ලංකා සම්මුති කාර්යාංශය විසින් එම හිඟ මුදල වූ රුපියල් මිලියන 11.5 ක මුදල ගෙවන ලදී. එබැවින්, එම කාර්යාංශයේ සභාපතිවරයාට මෙම වාහනය වසර 05 ක කාලයක් සඳහා පමණක් භාවිතා කිරීමට අනුමැතිය ලබා දෙන ලදී. අංක CAU 4004 දරන වාහනයේ හිමිකාරීත්වය සංචාරක අමාත්‍යාංශය සතු වන අතර, එහි හිමිකාරීත්වය වෙනත් කිසිදු ආයතනයකට පවරා නොමැත. විශේෂ අවශ්‍යතාවයක් නිසා, අමාත්‍යාංශයට හිමිකාරීත්වය ඇති එම වාහනය කාර්යාංශයෙන් ආපසු ලබාගෙන, ඒ වෙනුවට වෙනත් විකල්ප වාහනයක් ලබා දී ඇත.
7	බැංකු සැසඳුම් ප්‍රකාශ නියමිත දිනයට පිළියෙල කර සහතික කර විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.	සෑම මසකම අදාළ බැංකු සැසඳුම් ප්‍රකාශ පිළියෙල කර, ඊළඟ මාසයේ 15 වන දිනට පෙර විගණනය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
8	මු.රෙ.94(1) ප්‍රකාරව වැය විෂයයකට සලසා තිබුණු ප්‍රතිපාදනයෙන් උපයෝජනය කළ පසු වර්ෂය අවසානයට ඉතිරි වූ ප්‍රතිපාදන සීමාව ඉක්මවන පරිදි බැරකම්වලට එළඹ තිබුණි.	දෙසැම්බර් මාසයේ සිදු කරන ලද සේවා සහ සැපයුම් සඳහා ගෙවීම් ජනවාරි මාසයේ දී ගෙවීමට තිබූ අතර, සීමිත ප්‍රතිපාදන ප්‍රමාණය නිසි ලෙස කළමනාකරණය කිරීම තුළින් අදාළ බැරකම් පියවීමට පියවර ගනු ලැබේ.
9	මු.රෙ.371 ප්‍රකාරව නිකුත් කළ තත්ත්වය අතුරු අග්‍රිම කාර්ය නිම වී මාසයක් ඇතුළත නිරවුල් කර නොතිබුණි.	අදාළ කාර්යයන් අවසන් වූ පසු සියලු තත් කාර්ය අතුරු-අග්‍රිම නිසි ලෙස පියවනු ලබන අතර, මේ සම්බන්ධයෙන් උපදෙස් සියලු ඉහළ නිලධාරීන්ට ලබා දී ඇත.




විජිත භේරත්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය

අනුක්‍රමික අංකය	හඳුනා ගන්නා ලද අඩුපාඩු සඳහා නිර්දේශ	අඩුපාඩු නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ගය/වර්තමාන තත්ත්වය
1	ආයතනය තම විෂය පථය අනුව තිරසර අරමුණු හඳුනාගෙන නොතිබුණි.	විවිධ ක්‍රියාමාර්ග හරහා විසඳුම් ලබා දෙන ලදී. • තිරසර සංවර්ධන අරමුණු ආශ්‍රිත කටයුතු මෙහෙයවීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තිරසර සංචාරක ඒකකය (STU) 2023 දී පිහිටුවන ලදී. • ජාතික තිරසර සංචාරක සහතික කිරීමේ (NSTC) යෝජනා ක්‍රමය-2018/2019 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ BIOFIN සමඟ එක්ව සංවර්ධනය කරන ලදී. • උපායමාර්ගික ප්‍රමුඛතාවයක් ලෙස තිරසර සංචාරක කර්මාන්තය පිළිගනිමින්, ජාතික සංචාරක ප්‍රතිපත්තිය (වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය) තිරසර සංවර්ධන අරමුණු සහ දේශගුණික ඉලක්ක සමඟ පෙළගස්වා ඇත. (https://www.npp.lk/up/policies/en/tourismpolicy.pdf). • වගකිවයුතු සංවර්ධන ක්‍රියාවලියකට සහය දක්වමින්, සංචාරක නවාතැන් පහසුකම් සඳහා වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සැලසුම් මාර්ගෝපදේශ (2024) තිරසරභාවය, පරිසර හිතකාමී ගොඩනැගිලි පිළිවෙත් සහ ප්‍රවේශවීමේ මාර්ග අවශ්‍යතා සමඟ සම්පූර්ණයෙන්ම බැඳී පවතී. • තිරසර සංවර්ධන අරමුණු හා බැඳුණු (ගමනාන්ත කළමනාකරණය සඳහා වූ නියමු ව්‍යාපෘතියක් වශයෙන් ශ්‍රී ලංකාවේ පළමු තිරසර සංචාරක ගමනාන්තය(2025) ලෙස සිගිරිය නම් කරන ලදී. (https://www.sltda.gov.lk/storage/common_media/DestinationManagementPlan-Sigiriya-final.pdf).

2	හඳුනාගත් තිරසර අරමුණු ඉටු කර ගැනීම සඳහා ළඟා කර ගත යුතු ඉලක්ක තීරණය කර නොතිබුණි.	• ජාතික තිරසර සංචාරක සහතික කිරීමේ (NSTC) යෝජනා ක්‍රමයට සහතික කිරීමේ නිර්ණායක සහ ඉලක්කගත සන්ධිස්ථාන ඇතුළත් වේ (https://www.sltta.gov.lk/en/sustainable-tourism). • සිගිරිය නියමු ව්‍යාපෘතිය තිරසර සංවර්ධන අරමුණු හා බැඳුණු ඉලක්ක පැහැදිලිව ගෙනහැර දක්වයි. (https://www.dailymirror.lk/breaking-news/Sigiriya-becomes-nations-first-sustainable-destination/108-310941). • සමුද්‍රීය සංචාරක මාර්ග සිතියම (2025) එම අංශයේ තිරසර සංවර්ධන ඉලක්ක නියම කරයි. • 2024 වර්ෂයේ දී සියලුම පළාත් ආවරණය කරමින් (උදා: මිවුරේ, නුවරඑළිය, පාසිකුඩා, යාපනය, හලාවත, කිතුල්ගල, පින්නවල, රත්නපුර, කෑගල්ල, හික්කඩුව, කතරගම, ඇල්ල, හපුතලේ) තිරසර සංචාරක පිළිවෙත් සම්බන්ධයෙන් සංචාරක කර්මාන්තයේ නිරත තැනැත්තන් 1,097 දෙනෙකු පුහුණු කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් දැනුවත් කිරීමේ සහ ජංගම පුහුණු වැඩසටහන් පවත්වන ලදී. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය • සංචාරක ක්ෂේත්‍රය සඳහා ජාතිකව නිර්ණය කළ දායකත්ව (NDCS) සහ ජාතික අනුවර්තන සැලැස්ම සම්පූර්ණ කිරීම සහ ඉලක්ක නියම කිරීමේ කාර්යයන් ජාතික දේශගුණික ලේකම් කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් සිදු කරන ලදී.
3	හඳුනාගත් තිරසර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය මැන බැලීම සඳහා දර්ශක නියම කර නොතිබුණි.	ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය • ජාතික තිරසර සංචාරක සහතික කිරීමේ (NSTC) යෝජනා ක්‍රමය සමාජ, ආර්ථික සහ පාරිසරික නිර්ණායක ආවරණය වන පරිදි ගෝලීය තිරසර සංචාරක කවුන්සිලයේ (GSTC) දර්ශක භාවිතා කරයි. • ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ තිරසර ප්‍රතිපත්ති වාර්තාවෙහි (2024) යෝජිත අධීක්ෂණ දර්ශක සහ ආයතනික භූමිකා ඇතුළත් වේ. roles (https://www.sltta.gov.lk/storage/common_media/ID-G-IPOP-Sustainability-Framework-Report-FINAL-14Mar2024.pdf). • සිගිරිය නියමු ව්‍යාපෘතිය සංචාරක ධාරිතාව, අපද්‍රව්‍ය කළමනාකරණය සහ දේශීය ආර්ථික ප්‍රතිලාභ වැනි දර්ශක අනුගමනය කරයි. • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් තිරසර සංවර්ධන ඉලක්ක-8.9 (පුහුණු කරන ලද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය සංඛ්‍යාව) නිරීක්ෂණය කිරීම සඳහා දත්තවලින් සහය වේ. • නවාතැන් ස්ථාන සංවර්ධනය කිරීම සඳහා වන පාරිසරික සහ සමාජ දර්ශක වලට සැලසුම් මාර්ගෝපදේශ සහාය වේ. 2024-2025 කාලය තුළ දී තිරසර සංචාරක කර්මාන්තය සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසාය 200 ක් සහතික කරන ලදී.

		(https://www.sltta.gov.lk/storage/common_media/SME-Sector-Certified-Businessess-List.pdf)
4	2018.01.24 දිනැති අංක 05/2018(1) දරන චක්‍ර ලේඛයෙන් සංශෝධිත 2008.02.06 දිනැති අංක 05/2008 දරන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ චක්‍ර ලේඛය ප්‍රකාරව පුරවැසි / සේවා ලාභී ප්‍රඥප්තිය නිසි පරිදි පිළියෙල කර ක්‍රියාත්මක කර නොතිබුණි.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2018(1) අනුව පුරවැසි/සේවාලාභී ප්‍රඥප්තිය සකස් කර ඇත. කෙසේ වෙතත්, අමාත්‍යාංශයේ විෂය පථයේ සිදු වන වෙනස්කම් හේතුවෙන් එය සංශෝධනය කළ යුතු ය.
5	ආයතනයේ පුරවැසි / සේවා ලාභී ප්‍රඥප්තිය ක්‍රියාත්මක වීම පිළිබඳ අධීක්ෂණය කිරීමට හෝ ඇගයීමට භාජනය කිරීමට ක්‍රම වේදයක් සකස් කර නොතිබුණි.	නව අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ පුරවැසි/ සේවාලාභී ප්‍රඥප්තිය සංශෝධනය කිරීමෙන් පසු, සුදුසු අධීක්ෂණ සහ ඇගයීම් රාමුවක් සකස් කිරීමට පියවර ගනු ලැබේ.
6	2018 ජනවාරි 24 දිනැති අංක 02/2018 දරන රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛයේ විධි විධාන අනුව නිසි පරිදි සකස් කරනු ලැබූ මානව සම්පත් සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.	2024 සහ 2025 වර්ෂ සඳහා මානව සම්පත් සැලැස්ම පිළියෙල කර ඇත.
7	සකස් කරන ලද මානව සම්පත් සැලැස්ම මගින් කාර්ය මණ්ඩලයෙන් සියයට 50 කට වැඩි පිරිසකට වර්ෂයකට අවම වශයෙන් පැය 12 කට නොඅඩු පුහුණු අවස්ථාවක් සහතික කර නොතිබුණි.	කොවිඩ්-19 වසංගත තත්වය හා එම කාලයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්, මානව සම්පත් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන ලද්දේ අර්ධ වශයෙන් පමණි.
8	සමස්ථ කාර්ය මණ්ඩලයට ඇතුළත්ව කාර්ය සාධන ගිවිසුම් සකස් කර ගිවිසුම් ගතව නොතිබුණි.	රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 02/2018(1) ට අනුව වාර්ෂික කාර්ය සාධන ගිවිසුම් අත්සන් කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.
9	මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීමට ද ධාරිතා හා නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ආයතනය තුළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නම් කර නොතිබුණි.	මානව සම්පත් සංවර්ධන සැලැස්ම සකස් කිරීමට සහ ධාරිතා සහ නිපුණතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු නම් කර ඇත.
10	සැලසුම්ගත පුහුණු අවස්ථා වලින් ලබා දී තිබූ පුහුණු අවස්ථා ප්‍රමාණය 50%ට වඩා අඩු මට්ටමක පැවතුණි.	කොවිඩ්-19 වසංගත තත්වය හා එම කාලයේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන්, අමාත්‍යාංශය 50%ට වඩා අඩු පුහුණු අවස්ථා ලබා දී ඇත.



විජිත හේරත්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය